



## මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර තා ඒහි ස්වභාවය

- වැළිපිටියේ පක්ෂීකාරතාන හිමි

### ප්‍රචේශනය


අපගේ ජීවිත හා සම්පූර්ණය ලබන මූලික විෂය බාරාවක් ලෙස මනෝවිද්‍යාව හඳුනාගත හැකිය. විවෙක ස්වභාවික විද්‍යාවන්හි ලක්ෂණ විද්‍යා දක්වන සමාජීය විද්‍යාවන්හි ලක්ෂණ කැටි කොටගත් විෂය සෙශ්‍රායකි. තවද මනෝවිද්‍යාව තුළ න්‍යායාත්මක හා ව්‍යවහාරික යන විෂය අංශයන් පැහැදිලිව දැකගත හැකිය (...psychology is both applied and theoretical subject.). එසේම මූලික පර්යේෂණ (Basic research) සිදු කරමින් න්‍යායාත්මක දැනුම මෙන්ම ව්‍යවහාරික පර්යේෂණ (Applied research) සිදු කරමින් ව්‍යවහාරික දැනුම ගොඩ නගයි. මෙය මනෝවිද්‍යාවෙහි ගොඩ තැගී ඇති උප විෂය සෙශ්‍රා දෙස බැලීමෙන් මනාව වටහා ගත හැකි වේ. තවද මනෝවිද්‍යාව විද්‍යාත්මක විෂයක් මෙන්ම වෘත්තීය විෂය බාරාවක් (Psychology is both a science and a profession)<sup>1</sup> බව බෙනිස් කුන් (Dennis Coon) පෙන්වා දෙයි.

මනෝවිද්‍යායා නොයෙක් සුවිශේෂී කුසලතා රාජියකින් පරිපූර්ණ වූත් එමෙන්ම පෙළුල පුහුණුවක්, ගික්ෂණයක් හා දැනුමක් ලැබුවෙකි. ඔහු උපදේශනය, මනෝප්‍රතිකාර කිරීම මෙන්ම පුද්ගල හැසිරීම ප්‍රමාණනය කිරීම, අත්හදා බැලීම, පර්යේෂණ කිරීම, සංඛ්‍යානමය දත්ත විශ්ලේෂණය, රෝග විනිශ්චය, ප්‍රතිකාර යනාදිය මෙන්ම විවිධ විෂය සෙශ්‍රා පිළිබඳව දැනුමක් ලැබුවෙකි. එහෙත් හැම අයෙක්ම එක හා සමානව සැම කටයුතුවලම නිරත වේ යැයි කිව නොහැකි වේ. ඇනැම්

මනෝවිද්‍යායුයෙක් පරේශ්‍රම කරමින් නව දැනුම අනාවරණය කරයි. තවත් මනෝවිද්‍යායුයින් පිරිසක් එම දැනුම උගන්වමින් ගිෂ්‍යයන්ට සම්පූෂ්ඨණය කරයි. තවත් පිරිසක් මනෝවිද්‍යාත්මක යුතුනය මානසික සෞඛ්‍යය, අධ්‍යාපනික, ව්‍යාපාරික, ක්‍රිඩා, නීතිය හා වෛද්‍ය විද්‍යාව යනාදී විෂය කෙශ්‍රවල පැන තැගෙන ගැටුලු විසඳීම සඳහා භාවිතයේ යොදුති. කෙසේ තමුන් උපදේශන මනෝවිද්‍යාව (Counseling Psychology), සායනික මනෝවිද්‍යාව (Clinical Psychology), සෞඛ්‍යය මනෝවිද්‍යාව (Health Psychology) යනාදී ව්‍යවහාරක උප විෂය කෙශ්‍ර මනෝවිද්‍යාත්මක යුතුනය භාවිතයේ යොදවනු ලබයි.

ඒ අතර මනෝප්‍රතිකාර විද්‍යාව (Psychotherapy) මනෝවිද්‍යාවේ ව්‍යවහාරක අංශය නියෝජනය කරයි. මනෝවිද්‍යාවහි න්‍යායන් හා මූලධර්ම පදනම් කොට ගෙන පුද්ගල මානසික ගැටුලු විසඳීම හා මානසික රෝග සුවපත් කිරීම සඳහා භාවිතයෙහි යේදීම මනෝප්‍රතිකාරයේදී සිදු වේ. විශේෂයෙන්ම මනෝප්‍රතිකාර මානසික ගැටුලු හා මානසික රෝග සඳහා වෙන් වූ විෂයක් ලෙස සැලකීම සාවදා වේ. බ්ලොච් (Bloch) තැමැති මනෝවිද්‍යායුයා පෙන්වාදෙන පරිදි 'මනෝ ප්‍රතිකාර ගැටුලු විසඳීම හා අරුමුද නිවාරණය සඳහා භාවිත කිරීමට පමණක් ඇති දෙයක් යැයි සිහිම වරදවා ගැනීමකි. තම එදිනෙදා වැඩ කටයුතු මැනවින් කරගෙන යන නිරෝගී අයෙකුට ව්‍යවද මනෝ ප්‍රතිකාර මගින් පුද්ගල සංවර්ධනය තව තවත් ඉහළ නංවා ගැනීම සඳහා ද භාවිත හැකි ක්‍රමවේදයකි.<sup>2</sup> ඉහත දී මහාචාර්ය සෙලිගමාන්ගේ ප්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ ප්‍රතිකාර යනු බිඳී ගිය දෙයක් තැවත සකස් කිරීමක්ම නොවන අතර රේට එහා ගොස් පුද්ගලයා තුළ ඇති යහපත් දී වලින් ඔහු පෝෂණය කොට පුද්ගල සංවර්ධනයක් ද අපේක්ෂා කරන බවයි. මේ අනුව මනෝ ප්‍රතිකාර සැම පුද්ගලයෙකුටම පාහේ එකසේ වැදගත් වන ව්‍යවහාරක මෙන්ම වෘත්තීය විෂය ධාරාවකි.

"මනෝප්‍රතිකාර" යන පදය ඉංග්‍රීසි භාෂාවේ එන 'Psychotherapy' යන පදය සඳහා සිංහලෙන් භාවිත කරයි. එම ඉංග්‍රීසි පදයේ නිෂ්පත්තිය Online Etymology Dictionary<sup>3</sup> හි අර්ථ දක්වා තිබේ. ඒ අනුව,



මානසික සුවය ලබා දීම සඳහා කරනු ලබන කටයුතු හෝ ඇප උපස්ථාන යනාදීය යන්න එම පදගතාර්ථවලින් ප්‍රකට වේ.

සිංහල 'ප්‍රතිකාර' යන පදය සංස්කෘත භාෂාවේ 'ප්‍රති' යන විරැශ්දාර්ථවන් උපසර්ග පදය හා 'කා' (කිරීම) ධානුව එක් වී

සයුදුණු පදනම් වේ. මෙහි සරල අරථය 'යමකට ප්‍රතිවිරැද්‍ය දේ කිරීම' යනුයි. විලියම්ස් මුම් (Williams M. Monier) එහි අරථ කිහිපයක් දැක්වයි. එනම්

1. නොදු හෝ නරක ප්‍රතික්‍රියාවක් දැක්වීම (requital)
2. එකට එක කිරීම (retaliation)
3. පරදානය කිරීම (reward)
4. එලවිපාකය (retribution)
5. පලි ගැනීම (revenge)
6. ප්‍රතිවිරෝධය (opposition)
7. ප්‍රතික්‍රියාව හෝ නිෂ්ප්‍ර කිරීම (counteraction)
8. වැළැක්වීම (prevention)
9. පිළියම් කිරීම හෝ විකිත්සාව (remedy)<sup>4</sup>

ප්‍රතිකාර යන්නට සමානර්ථයෙන් විකිත්සාව යන පදය ද භාවිත කරනු දක්නට ලැබේ. කෙසේ නමුත් මෙහිදී මනෝප්‍රතිකාර යන්න තුළින් යමිකිසි පුද්ගලයෙකුගේ සාක්ෂාත්මක මානසික ලක්ෂණ නිෂ්ප්‍ර කොට එයට ප්‍රතිවිරැද්‍ය වූ වර්යා රටාවන්, තැන්තැන් යහපත් පුරුදු ඇති කරමින් පුද්ගල ප්‍රතිසංස්කරණයක් කිරීම හෝ සංවර්ධනයක් ඇති කිරීම යන අරථය ගම්‍ය කොට ගත හැකිය. මනෝ ප්‍රතිකාර පුද්ගලයාගේ සාක්ෂාත්මක ලක්ෂණ නිශ්චේදනය කිරීම හෝ කරගැනීමට සහය වීම මෙන්ම සහනය සැලැසීම යනාදිය තුළින් ප්‍රතිසංස්ථාපනයක් (restore) සිදු වේ. නමුත් මනෝ ප්‍රතිකාර මගින් පුද්ගලයාගේ සම්පූර්ණ ඇතිත ජීවිතයම තැවත පෙර තිබූ යථාතත්වයට වෙනස් කළ හැකි යැයි සිතිම මිළා මතයකි.<sup>5</sup>

මනෝ ප්‍රතිකාරවල ඉතිහාසය දෙසට අවධානය යොමු කිරීමේදී එහි අක්මුල් මානව ඉතිහාසයේ මුල් අවධි දක්වාම දීව යයි. ආදිතම අවධිවල සිටම තම අවට පරිසරය තේරුම් ගැනීමට උත්සාහ කළ පරදී මිනිසි හැසිරීම පිළිබඳව ද අවධානය යොමු කොට තිබුණි. ඒ අනුව මිනිසි හැසිරීම තේරුම් ගැනීමටත් ගත් උත්සාහයන් විස්තර කිරීමටත් එවා පාලනය කිරීමටත් ගත් උත්සාහයන්

පිළිබඳ සාධක හඳුනාගත හැකිවේ. ආදි මානවයන් තමන්ට වටහා ගත නොහැකි සංසිද්ධියෙන් පිළිබඳව මිය මුළු හැරීමකින් බැහැ අතර මවුන් එවා විශ්‍රාත කළේ එවැනි සංසිද්ධි පසුපස එක්තරා අද්දුත බලවේගයක් ඇතුළු යන පරික්ල්පනය තුළිනි. ඒ අනුව සිරුරට පරිබාහිර වූ බලවේගයක් තැන්තහොත් හේතුවක් අපගේ හැසිරීම (behaviour), වින්තනය (thinking) හා ආවේග (emotion) කෙරෙහි බලපෑම් කරන බවයි. දෙවිවරුන්, යෙෂයින්, අමුනුපායයින් හා වුම්භක කේෂ්ටු (magnetic field) එනම් වන්ද්‍යා, තාරකා යනාදී ප්‍රපංචයන් එවැනි බලවේගයි.<sup>6</sup>

ලේ අනුව මිනිසා දුකට පිඩාවට පත් කරන, දුකට හෙළන ගැටලුකාරී විකාති වර්යා කෙරෙහි බලපාන හේතු සාධකය ලෙස ඔවුනු දුටුවේ නරක බලවේගයි. මනෝ විද්‍යාඥ රී. මිලන් (T. Millon) සඳහන් කරන පරදී ක්‍රිප් 900 සිට 600 දක්වා සිටි පරසියානු අධිරාජ්‍යයාගේ අවදියේ ද පරසියානුවන් සියලු කාසික රෝග මෙන්ම මානසික රෝග ද යක්ෂයාගේ ක්‍රියාවන් ලෙස සැලැකුහ.<sup>7</sup> මෙම පදනමේ සිට බැලු ඔවුනු මෙම රෝගාබාධයන් සමනය කිරීමට එම යක්ෂයා ගිරියෙන් පලවා හැරිය පුතු බව විශ්වාස කළහ. ඒ සඳහා ගත් මූලික ප්‍රතිකාරාත්මක ප්‍රවේශය ලෙස හිස් කබලේ සිදුරක් (Bored Skull) ඇති කිරීම දැක්වීය හැකිය. එසේ අසාමාන්‍ය විකාති වර්යා ඇති පුද්ගලයන්ගේ හිසෙහි සිදුරක් ඇති කිරීමෙන් යක්ෂයාට පිටවීමට ඉඩ සළසන ලදී. මෙය 'තෙරපන් කැපීම' (trepanning or trephining) යැයි හඳුන්වා ඇති. වර්තමානයේ දී හිස් කබලේ සිදුරක් ඇති කරමින් කරන විනැම ගලු කරමයක් හැඳින්වීම සඳහා මෙම පදය භාවිත කරනු දක්නා ලැබේ. කෙසේ නමුත් පුරා විද්‍යාඥයින් සහ මානව විද්‍යාඥයින් කළ ගවේෂණ තුළින් එසේ සිදුරු කරන ලද හිස් කබලේ සොයා ගෙන ඇති. එවා ගල් යුගයට (Stone Age) අයත් යැයි කාල නිර්ණය කරන විද්‍යාඥයේ පෙන්වා දෙති. මෙසේ හිසේ සිදුරක් කළ ඇතුළු කෙනෙක් පමණක් ඉතිරි වූහ. බොහෝ දෙනා මිය ගියහ. මෙසේ අන්ද විශ්වාස මත පදනම් වූ මූල්කාලීන මිනිසුන් පුද්ගලයා තුළට ප්‍රවේශ වූ යක්ෂයා පලවා හැරීම සුවපත් වීමට ඇති එකම කුමය ලෙස සිතුහ. ඒ අනුව

විවිධ ප්‍රතිකාරාත්මක කුමෝපායන් ඒ සඳහා හාටිත කර ඇත. සංගිනය ඇසෙන්නට සඳහාවත්තින් යක්ෂයා සන්සුන් කිරීම, යාදුවෙන් එළවා දැමීම, විෂ මත්පැන් පොවා විරේකය හා වමනය කරවීම යනාදී කුම හදුනා ගත හැකිය.<sup>9</sup> එසේම තවත් කුමෝපායක් වූයේ නපුරු දුෂ්චිර අම්බුෂ්චයන්ට රෝගියාගේ සිරුර තුළ සිටිය නොහැකි තැනක් බවට පත් කිරීම තුළින් අම්බුෂ්චයා පලවා හැමයි. එහිදී රෝගියාට ආහාර පාන නොදී පෝෂණය නොකිරීම, කොටු පහර දීම, උණු වතුරෙහි ගිල්වීම යන කුම හාටිත කොට ඇත.<sup>10</sup> මෙම ප්‍රතිකාර තුළින් රෝගය තව තවත් උත්සන්න වීමක් විනා සුවපත් වීමක් සිදු නොවේ. මෙවැනි ප්‍රතිකාරවල දී කිසිදු ආකාරයකින් රෝගියා දෙස කාරුණික බැල්මක් හෙලා නැත. එසේම එවැනි ප්‍රතිකාර අමානුෂීය ස්වරුපයක් ගෙන තිබූ ආකාරය වටහා ගත හැකිය. පෙරදිග දෙසට ආවධානය යොමු කිරීමේ දී අසාමාන්‍ය වර්යා කෙරෙහි අම්බුෂ්ච බලපැමක් ඇතැයි විශ්වාස කළ නමුත් අපරදිග මෙන් අමානුෂීය ප්‍රතිකාර කුම හාටිත කළ බවක් දැකිය නොහැකි වීම විශේෂතාවයකි.

මධ්‍යයනන අවධියේදී යුරෝපයේ දී පවා මානසික රෝග නැතහොත් අසාමාන්‍ය වර්යාවන් සඳහා යක්ෂ ආරුධ වීම හේතුවන බව විශ්වාස කළහ. ඒ අනුව විවිධ යාතු කරම, මායා කරම සිදු කරමින් යක්ෂයා සිරුරෙන් පත්නා දැමීමට කටයුතු කොට ඇත. බෙහෙවින්ම මෙම යාතු කරම (exorcism) ආගමික වත්පිළිවෙත් විය.<sup>10</sup> තවද මානසික විකාති සඳහා ග්‍රහ බලපැමක් ඇතැයි යන විශ්වාසයක් පෙරදිග මෙන්ම අපරදිග ද හදුනාගත හැකිය. සඳ මෝරන කාලෝට මානසික රෝගී තත්ත්වය උත්සන්න වන බව සාමාන්‍ය පිළිගැනීමක් ද පවති. විවිධ ග්‍රහයන්ගේ බලපැම පුද්ගලගේ සිතිවිලි, විත්තවේග හා වර්යා කෙරෙහි වන බව ජ්‍යෙෂ්ඨ ගාස්ත්‍රිය මගින් පෙන්වා දෙයි. මෙසේ මානසික රෝග සඳහා වන ප්‍රතිකාර අධිස්ථාවික පදනමක් මත ගොඩනැගුණු ආකාරයක් හදුනාගත හැකිය.

තවද පුරාණ ලිඛියේ සිටි දාරණිකයේ මනස හා ගිරිය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව අවධානය යොමු කළහ. ඒ

අනුව ඇතැම් අය මනස ගිරියට බලපාන බව පැවැසුහ. එසේම ගිරිය මනසට බලපාන බව තවත් පිරිසක් කිහි. මෙම බෙදීම පසුකාලීනව අසාමාන්‍ය වර්යා විස්තර කිරීමේදී ඒවාට ප්‍රතිකාර කිරීමේදී එකසේ බලපැවේය. ඒ අනුව පසුකලෙක මෙය මතෙන් ප්‍රතිකාර සම්පුදායන් දෙකක් ගොඩනැගීම කෙරෙහි බලපැවේය.

ජේව විද්‍යාත්මක ප්‍රතිකාර සඳහා බලපැ මූල සංකල්පය වූයේ ගිරිය මනසට බලපානවා යන්නයි. පුරාණ ලිඛි අවධියේ සිටම මෙම ජේව විද්‍යාත්මක මතෙන් ප්‍රතිකාර කුම හදුනාගත හැකිය. ලිඛි වෙළදා හිපොකුරිස් (Hippocrates, 460-377 B.C) හා රෝම වෙළදාවරයෙකු වන ගැලන් (Galen, approximately 129-377 B.C) මහිදී ප්‍රධාන වශයෙන් හදුනාගත හැකිය. හිපොකුරිස් හා ඔහුගේ සහායකියින් මානසික රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධකය ලෙස දුටුවේ මොළයේ අස්ථාහාවික ක්‍රියාකාරීත්වය, හිසට හෝ මොළයේ සිදුවින අනතුරක් නිසා හෝ ඇතැම් විට ප්‍රවේශීය (heredity) නැතහොත් ජාන (genetics) බලපැම නිසා ඇති විය හැකි බවයි.<sup>11</sup> එසේම හිපොකුරිස් මත්ම ගැලන්ගේ ද විශ්වාසය වූයේ මොළය සාමාන්‍ය පරිදි ක්‍රියාකාරීම සඳහා ලේ (blood), කළුපිත (black bill), කහ පිත (yellow bill), සෙම (phlegm) යන තරලයන් හේතු වන බවයි. මෙම තරලයන් (fluids) වැඩිවීම හෝ අඩු වීම මානසික රෝග සඳහා හේතු වන බව පැහැදිලි කළහ. යමෙකුගේ සිරුරේ කළ පිත වැඩිවීම ඔහුට මෙළන්කේලියා (Melancholia or depression) ඇතිවීමට හේතු වේ. එබැවින් මෙම රසායනික අසම්බුලිතතාවය නැවත යථා තත්ත්වයට පත් කිරීමෙන් රෝගා සුවපත් කළ හැකි බව මොවුපු පෙන්වා දුන්හ. ඒ අනුව සිරුරේ රසායනිකයන් නැවත තුළිනතාවයට ගෙන ඒමට විවේකය, පෝෂ්චදායී ආහාර ලබාදීම, ව්‍යායාම යනාදිය තිරඳේ කොට ඇත. තවද ලේ ඉවත් කිරීම (bleeding), වමනය (vomiting) කරවීම යනාදී ප්‍රතිකාරාත්මක කුම අනුගමනය කොට ඇත. හිපොකුරිස්ගේ හා ගැලන්ගේ මානසික රෝග හා ප්‍රතිකාර

පිළිබඳ මෙම ඉගැන්වීම ත්‍රිදේශ වාදය (humoral theory) ලෙස හඳුන්වයි.

19 වන සිවයසේදී ජෝන් පී. ග්‍රේ (John P. Grey) ද මානසික රෝගීන් කායික රෝගීන් පිරිසක් ලෙස සැලකිය යුතු බව පෙන්වාදුන් අතර විවේකය, ආහාර පාලනය, මතා කාමර උප්ත්‍යක්වයක් හා වාතාගුරුයක් සැපයීම යනාදී ක්‍රම ප්‍රතිකාර ලෙස හාවිතා කර ඇති. වර්තමානයේදී මෙම විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම ඉතාමත් දියුණු තත්ත්වයට පත් වී තිබේ. මායිඩ හාවිතය, විදුලි කම්පන ප්‍රතිකාර (E.C.T), මොලයේ ගලා කරුම සිදුකරීම වැනි ප්‍රතිකාර ක්‍රම හාවිත කෙරේ. පෙරදි ද මානසික රෝග සඳහා වූ කායික ප්‍රතිකාර ක්‍රම ඉතා ඇති තයේ සිටම හාවිත වී ඇති. තුන් දෙනාස් කිහිම නිසා රෝගාධාරී ඇති වන බව ආපුරුවේද පිළිගැනීමයි. එනම් වාතය, පිත, සෙම යන තුනෙහි අසමතුලිතතාවය උමතු හාවය නැතහෙත් සිහිවිකලන්වයට හේතු වන බවයි. එබැවින් තුන්දෙනාස් සමනය කිරීමෙන් රෝග සුව වේ. ආහාර පාලනය, ව්‍යායාම, පාව කරුම වැනි ප්‍රතිකාර ක්‍රම හාවිත කරයි. වරක සංඛ්‍යාව වැනි ඉපැරුණී ගුන්ථයන්හි මෙම ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සඳහන් වේ.

මතෙක විද්‍යාත්මක ප්‍රතිකාරවල මූල විෂ අවස්ථා ප්‍රික යුතු දැක්ව දිව යයි. අසාමාන්‍ය වර්යාවන් ඇති වීම කෙරෙහි මානසික සාධක බලපාන බවත් එනිසා මතස මූලික කොට ගෙන ප්‍රතිකාර ක්‍රම හාවිත කළ යුතු බව මොවුනු පෙන්වා දුන්හ. සම්භාව්‍ය ප්‍රික දාරුණිකයෙකු වන ඒල්ලේටෝ (Plato) යුස්සමායෝගී වර්යාවන් සඳහා බලපාන සාධක දෙකක් දක්වයි. එනම් සමාජ හා සංස්කෘතික සාධකවල බලපැම නිසාත් ජීවන් වන පරිසරයේ සිදුවන විවිධ සංසිද්ධි තුළින් ඇති කරගන්නා ඉගෙනුමන් අසාමාන්‍ය හැසිරීම කෙරෙහි හේතු වන බව ඔහු පෙන්වා දුන්නේය.<sup>12</sup> වියෙෂයෙන් ඒල්ලේටෝගේ 'රිපබ්ලික' (Republic) නැමැති කානිය තුළ මෙම කරුණු මැනවීන් හඳුනාගත හැකිය. මානුෂීය ප්‍රවේශයක ඔස්සේ මානසික රෝග විස්තර කළ අතර ම ඒ සඳහා සමාජ සංස්කෘතික කරුණු

(sociocultural factors) හේතුවන බව අවධාරණය කළේය.<sup>13</sup> නාර්කික සාකච්ඡා ඔස්සේ පුද්ගලයා තුළ ඇති සඳහාස් ප්‍රජානනයන් (faulty cognitions) නැති කිරීමෙන් සුවපත් හාවය ලබා ගත හැකි බව ඒල්ලේටෝගේ අදහස විය. මෙය සමකාලීන ප්‍රජානන ප්‍රතිකාර (cognitive therapies) පිළිබඳව ජායාමානුයක් විය හැකි යැයි මිලන් (Millon) අදහසක් ගෙන එයි.

මෙසේ ඒල්ලේටෝ මෙන්ම ඇරිස්ටොටල් වැනි දාරුණිකයින් ද මානසික රෝගබාධ පිළිබඳව කරුණු දක්වා තිබේ. කෙසේ නමුත් මෙම දාරුණිකයින් මනස්සාජ්ට්‍රීන් (fantasies), සිහින (dreams), ප්‍රජානනය (cognition) පිළිබඳව සාකච්ඡා කළ බවත් ඒවා පසු කාලීනව බිජි වූ මතෙක් විශ්ලේෂණයට සංකල්පයන් හා ප්‍රජානන විද්‍යාව වැනි ව්‍යුහන් වැඩිම කෙරෙහි යම් පමණකින් බලපාන්නට ඇතැයි බි. එව්, බාරලෝ (D.H Barlow et. al) සහ අනෙක් අයගේ අදහසයි.<sup>14</sup>

තවද 19 වන සියවසේ දී මානසික රෝග සුවපත් කිරීම සඳහා හාවිතා කළ මතෙක විද්‍යාත්මක ප්‍රතිකාර ප්‍රවේශයක් ලෙස "Moral Therapy" හඳුනාගත හැකිය. මෙහි 'Moral' යන්නෙන් 'විත්තවේගාත්මක' හෝ 'මතෙක් විද්‍යාත්මක' යන්න අදහස් කර ඇති. මෙහිදී ආයතනගත කළ රෝගියාට සාමාන්‍ය සමාජ අන්තර ක්‍රියාකාරකම් සඳහා උනන්දු කරවීමින් හා පොළඳිවීමින් ඒ සඳහා හැකිතරම් සාමාන්‍ය වටපිටාවක් සකස් කර දීමත් සිදු කරුණි. එසේම අර්ථාන්වීත සමාජ හා අන්තර පුද්ගල සඩහනා පැවැත්වීම සඳහා අවස්ථාවන් සකසා දීමත් සිදු විය. අධි ස්වභාවික ප්‍රතිකාර තුම්වේදවලට වඩා 'Moral Therapy' වලදී රෝගීන්ට මානුෂීයත්වයෙන් යුතුව සැලකුහ. ප්‍රාග මතෙක වෙද්‍යවරයෙකු වූ ගිලිප් පෙනල් (Philippe Pinal) සහ ඔහුගේ සහයක ප්‍රසින් (Pussin) මානසික රෝගීන් යකබලා ගන්නා ආයතන ඇති කළේය. එසේම මුවුනු මානසික රෝගීන් දම්වැල්වලින් නිදහස් කර මානුෂීයත්වයෙන් යුතු සහ සමාජය වගයෙන් සුවපහසු තැනක් බවට උම්මතකාගාර පත් කළහ. 16 වන සියවසේ දී උම්මතකාගාර (asylums) රෝහල්වලට වඩා

සිරකඩුවරු ලෙසින් දිස් විය. නමුත් මෙම ප්‍රතිකාර ක්‍රමයක් සමග මානසික රෝගීන්ට මානුෂීයත්වයෙන් සළකමින් රැකබලා ගන්නා තැනක් බවට මෙකල මානසික රෝගීන් සඳහා වූ රෝහල් පත් විය.

මෙසේ බොහෝමයක් මත්තේ ප්‍රතිකාර ක්‍රමය මත පදනම් විම මූලික ලක්ෂණයක් වුවත් ඉගෙනුම් න්‍යායන් මුල් කොටගත් මත්තේ ප්‍රතිකාර ක්‍රමයේ දී වර්යාව මූලික වේ.

බෙනිස් කුන් (Dennis Coon) තම 'Psychology A Journey' නැමැති ග්‍රන්ථයේ මත්තේ ප්‍රතිකාර අර්ථ දක්වන්නේ මෙපරිද්දෙනි.

"පුද්ගල පොරුෂයේ සහ වර්යා රටාවන්හි දහාත්මක වෙනසක් ඇති කළ හැකි සහ පුද්ගලයා ජීවත් වන පරිසරයට අනුවර්තනය කිරීම සඳහා කරන ඕනෑම මත්තේ විද්‍යාත්මක ශිල්ප ක්‍රමයකට මත්තේ ප්‍රතිකාර යැයි කිව හැකිය."<sup>15</sup>

යනුවෙති. මත්තේ ප්‍රතිකාර තුළින් පුද්ගල පොරුෂයෙන්, හැකිරීම් රටාවන්හින් වෙනසක් සිදු කෙරේ. එසේම පුද්ගලයා එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන විවිධ සංසිද්ධීන් හා අවස්ථාවන් අනිමුළයෙහිදී එම පරිසරයට අනුකූලව හැඩිගැසීම සඳහා භාවිත කළ හැකි මත්තේ විද්‍යාත්මක මූලධර්ම මත පදනම් වූ ශිල්ප ක්‍රම රාඛිය පොදුවේ මත්තේ ප්‍රතිකාර ලෙස හඳුන්වන බව මේ අනුව වටහා ගත හැකිය.

මත්තේ ප්‍රතිකාර 'විධීමත් අන්තර්ත්‍යාවලියක්' (Systematic interaction) ලෙස ස්පේන්සර් රාතස් (Spencer Rathus) පෙන්වා දෙයි. ඔහු මෙසේ මත්තේ ප්‍රතිකාර අර්ථ විවරණය කරයි.

මත්තේ ප්‍රතිකාර පිළිබඳ මෙම නිරචනයට අනුව එහි මූලික අංග හතරක් හඳුනාගත හැකිය.

1. විධීමත් අන්තර් ක්‍රියාවලියක් තිබීම - Systematic interaction
2. මත්තේ විද්‍යාත්මක මූලධර්ම - Psychological principles
3. සිතුවිලි, ආවේදන සහ වර්යාවන් - Thoughts, emotions & behaviors  
මත්තේ ප්‍රතිකාර තුළින් ප්‍රතිකාරලාභියාගේ සිතුවිලි, ආවේදන සහ වර්යාවන් වෙනස් කරනු ලැබේයි.
4. මත්තේ විද්‍යාත්මක ව්‍යාභාධ, අනුවර්තන ගැටුපු සහ පුද්ගල වර්ධනය - Psychological disorders, adjustment problems, and personal growth.

මත්තේ ප්‍රතිකාර බොහෝ විට දී මානසික රෝගීන් සඳහා භාවිත කරයි. තවත් අතකට මානසික ගැටුපු එනම් තම සහකරුගේ / සහකාරියාගේ මිය යාම වැනි සංසිද්ධි හමුවෙහි පුද්ගල මනස තුළ ගොඩනැගෙන ගැටුපුකාරී මානසිකත්වය හමුවෙහි එම ගැටුපු විසඳා ගැනීමටත් සඳහා වන මානසික සැකැස්ම නැතහොත් අනුවර්තනය වීම සඳහා සහය වීම මත්තේ ප්‍රතිකාරයේදී සිදු වේ. එසේම අනුම් සේවාලාභින් තම තමන් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගනීමින් පුද්ගලයෙකු ලෙස තම භුමිකාව හෝ තත්ත්වය තුළ තම උපරිම ගක්ෂකාවන් කරා ලැග වීම සඳහා අවශ්‍ය සහය ලබා ගැනීම සඳහා ඇතුළුම් මත්තේ ප්‍රතිකාර වෙන එළඹි.

වෛද්‍ය විද්‍යාව, මත්තේ වෛද්‍ය විද්‍යාව හා මත්තේ විද්‍යාව අනුව වර්තමානයේ මානසික රෝග සඳහා ප්‍රතිකාර ක්‍රම රාඛියක් උපයෝගී කරගනු ලැබේ. ප්‍රධාන වශයෙන් මෙම ප්‍රතිකාර ක්‍රම අංක 03 කට බෙදා දැක්විය හැක.

1 මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර  
Psychological Therapy

2 ගාරිරික ප්‍රතිකාර  
Physical Therapy

3 සමාජ විද්‍යාත්මක ප්‍රතිකාර  
Sociological Therapy

1 මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර  
Psychological Therapy

මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර රාකියක් වර්තමානය වන විට හඳුනා ගත හැකි අතර ඒ අතරින් කිහිපයක් පහත ආකාරයට දක්වේය හැක.

- 1 මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරය - Psycho Therapy
- 2 මනෝවිශ්ලේෂණය - Psychoanalysis
- 3 මෝහන ප්‍රතිකාරය - Hypno Therapy
- 4 වර්යා ප්‍රතිකාරය - Behaviour Therapy
- 5 මානුෂවාදී හා සාංදාශ්වේකවාදී ප්‍රතිකාරය -

#### Humanistic Existential Therapy

- 7 ගෙෂ්ටේල්ට්‍රි ප්‍රතිකාරය - Gestalt Therapy
- 8 සමූහ ප්‍රතිකාරය - Group Therapy<sup>16</sup>

මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර යනු වෛද්‍යාමය ක්‍රමයන්ට වඩා මනෝවිද්‍යාත්මක ක්‍රම මගින් මානසික අකුමතා සඳහා ප්‍රතිකාර කිරීමේ ක්‍රමයකි. සේවාපේෂක- කේන්ද්‍රීය මනෝ රෞග විකින්සාවේදී සේවාපේෂකයාට සංඡ්‍ර අවවාද දීමෙන් විකින්සාවාට සේවාපේෂකයාට සංඡ්‍ර නිස් විසඳා ගැනීමට සේවාපේෂකයාට උපකාරී වීමෙන් හා මගපෙන්වීමෙන් සහාය විමය<sup>17</sup>.

#### සමෝධ්‍යානය

මේ අනුව මනෝ ප්‍රතිකාර යනු ක්‍රමක් දැයි වටහාගත හැකිවේ. තවද මනෝ ප්‍රතිකාර යනු 'උපකාරාත්මක ක්‍රියාවලියකි' (Supportive process). එනම් පුද්ගලයා මූහුණ දෙන විවිධ මානසික ගැටුළ, දුෂ්කරතා විසඳා ගැනීම සඳහා මිහුට සහය වීම සිදුවේ. මනෝ ප්‍රතිකාරයේදී විකින්සාවරයා සහ සේවාලාභියා යන දෙදෙනා එක්ව සහයෝගීව කටයුතු කරමින් එක් අරමුණක් කරා ලාභ වීමට උත්සහ කරයි. එබැවින් සැම මනෝ ප්‍රතිකාරයක් ම පාහේ ඉලක්ක කේන්ද්‍රීය විශේෂ ලක්ෂණයකි.

තවද මනෝ ප්‍රතිකාරයේදී සංශ්ලේෂණ ප්‍රතිඵල කරා ඉතා ඉක්මනින් ලාභ විය හැකි වන්නේ සේවාලාභියා ස්වක්මැත්තෙන්ම ප්‍රතිකාර වෙත එළඹීමන් වෙනස් වීම සඳහා ඇති දැඩි කැමැත්තත් මතය. යම් සේවාලාභියෙකු මනෝ ප්‍රතිකාර වෙත එළඹුණ ද වෙනස් වීමට අවශ්‍යතාවක් මෙන්ම කැමැත්තක් නොදක්වයි නම් එහිදී මනෝ ප්‍රතිකාර මගින් සංශ්ලේෂණ සහ ඉක්මන් ප්‍රතිඵල හඳුනාගත නොහැක. යම් වෙනසක් හඳුනාගත හැකිවන්නේ ඉතාමන් සෙමිනි.

#### ආන්තික සටහන්

1. Dennis Coon, **Psychology A Journey**, Thomson Wordsworth,2005, p.14
2. 'It's also a mistake to think that psychotherapy is only used to solve problems or end crises. Even a person is doing already well, therapy can be a way to promote personal growth.'Bloch, S., Introduction to psychotherapies, 4<sup>th</sup> edition, oxford university press, New York, p.542
3. Douglas Harper,(2001-2014),Online Etymology Dictionary, Retrieved on 23 April 2014 from [www.etymonline.com/index.php?term=psychotherapy & allowed\\_in\\_frame=0](http://www.etymonline.com/index.php?term=psychotherapy & allowed_in_frame=0)
4. Williams M. Monier, **A Sanskrit English Dictionary**, Mortilal Benarsidass Publishers PVT.LTD, Delhi, 2005, p.614

5. Dennis Coon, **Psychology A Journey**, Thomson Wordsworth, USA, p.509,2005
6. David H. Barlow, V. Mark Durand , **Abnormal Psychology: An Integrative Approach**, 6<sup>th</sup> edition, Wardsworth cengage learning, USA, 2012 p.06
7. T. Millon, **Master of the Mind, Exploring the Story of mental illness from Ancient Times to the New millennium**, John Willey & Sons Inc, New Jersey, 2004 p.10
8. Henry Gleitman et.al, **Psychology**, W.W. Norton & Company Inc, New York ,2011, p.679
9. Ibid
10. Dennis Coon, **Psychology A Journey**, Thomson Wordsworth, USA, 2005 p.501
11. 'They believed that psychological disorders might also be caused by brain pathology or head trauma and could be influenced by heredity (genetics)' David H. Barlow, V. Mark Durand , **Abnormal Psychology: An Integrative Approach**, 6<sup>th</sup> edition, Wardsworth cengage learning, USA, 2012 p.10
12. Ibid, P.13
13. T. Millon, **Master of the Mind, Exploring the Story of mental illness from Ancient Times to the New millennium**, John Willey & Sons Inc, New Jersey, 2004 P.45
14. David H. Barlow, V. Mark Durand , **Abnormal Psychology: An Integrative Approach**, 6<sup>th</sup> edition, Wardsworth cengage learning, USA, 2012 P.13
15. Dennis Coon, **Psychotherapy refers to any psychological technique that can bring about positive changes in personality, behavior, or personal adjustment.** Psychology A Journey, 2<sup>nd</sup> edition, Thomson Wordsworth, USA, P.500, (2005),
16. පෙරේරා ඇුනදාස, අසාමාන්‍ය වර්යා, අස්. ගොඩගේ සහෝදරයේ, කොළඹ 10, 2000, 61 ඒ.
17. ක්වෙක්, පෙත්, මුදුන්වහනස්සේල් උපදේශක ඕල්ප ක්‍රමය හා භාවිතය, ශිජා මන්දීර ප්‍රකාශන, කොළඹ. 08,2010,63 ඒ.